

සියලු ම හිමිකම් ඇවිරිණි]  
முழுப் பதிப்புரிமையுடையது]  
All Rights Reserved]

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka  
33 S I  
Department of Examinations, Sri Lanka  
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2009 අගෝස්තු  
கல்விப் பொதுத் தராதரப் பத்திர(உயர் தர)ப் பரீட்சை, 2009 ஓகஸ்தர்  
General Certificate of Education (Adv. Level) Examination, August 2009

ගිණුම්කරණය	I
கணக்கீடு	I
Accounting	I

පැය තුනයි மூன்று மணித்தியாலம் Three hours
---

විභාග අංකය .....

පරීක්ෂකගේ ප්‍රයෝජනය සඳහා පමණි.	
I කොටස සඳහා	
ප්‍රශ්න අංක	ලැබූ ලකුණු
1 - 20	
21 - 40	
එකතුව	

අයදුම්කරුවන්ට උපදෙස් :

- \* I කොටසේ ප්‍රශ්න සියල්ලට ම මෙම ප්‍රශ්න පත්‍රයේ ම පිළිතුරු සපයන්න. සෑම ප්‍රශ්නයකට ම ලකුණු 01 බැගින් හිමි වේ.
- \* I කොටසේ පිළිතුරු පත්‍රය II කොටසේ පිළිතුරු පත්‍රය සමඟ එකට අමුණා භාර දෙන්න.

I කොටස

● අංක 1 සිට 20 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දී වඩාත් නිවැරදි පිළිතුර පෙරවූ ව ඇති කොටුව තුළ "✓" ලකුණ යොදන්න. උදා :

1. 2006 වර්ෂයේ දී රු. 15 000 000 කට මිලදී ගත් ඉඩමක් එහි ප්‍රකාශණන වටිනාකම වූ රු. 30 000 000 කට 2009 මාර්තු 31 දිනට ශේෂ පත්‍රයේ වාර්තා කර ඇත. මෙම අවස්ථාවේ දී පහත ඒවායින් අනුගමනය කර නොමැති ගිණුම්කරණ සංකල්පය කුමක් ද?

- (1) ඒකක
- (2) අඛණ්ඩ පැවැත්ම
- (3) යථාරූපී
- (4) ප්‍රමාණාත්මක
- (5) ඓතිහාසික පිරිවැය

2. සිංහ අමර පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල අධිමාන ණය සඳහා වෙන්කිරීම් ලෙස රු. 150 000 ක් ඇතුළත් කර ඇත. මෙම ග ප්‍රවේශම පදනම් වී ඇත්තේ පහත සඳහන් කුමන ගිණුම්කරණ සංකල්පය ද?

- (1) ඓතිහාසික පිරිවැය
- (2) උපලබ්ධි
- (3) ආරක්ෂණ
- (4) ප්‍රමාණාත්මක
- (5) ඒකාකාරී

3. 2009 මාර්තු 31 දිනට අමරසේන සහ පුත්‍රයන්ගේ ශේෂ පත්‍රයෙහි ණයගැති සහ ණයහිමි ශේෂ ලෙස පිළිවෙළින් රු. 500 000 ක් සහ රු. 200 000 ක් පෙන්නුම් කරන ලදී. ඉහත ණයගැතියන් සහ ණයහිමියන් හඳුනාගැනීම සඳහා පාදක වී ඇත්තේ පහත සඳහන් කුමන ගිණුම්කරණ සංකල්පය ද?

- (1) ප්‍රමාණාත්මක
- (2) යථාරූපී
- (3) ආරක්ෂණ
- (4) අඛණ්ඩ පැවැත්ම
- (5) උපචිත

4. පහත සඳහන් කුමන ප්‍රකාශනය/ප්‍රකාශන නිවැරදි වන්නේ ද?

- (අ) මූල්‍ය මිනුම් සංකල්පයෙන් දක්වෙන්නේ මූල්‍ය ප්‍රකාශනවල ඇති අයිතමයන් ප්‍රථම වතාවට මිනුම් කරනු ලබන්නේ ඒවායේ ඓතිහාසික පිරිවැයට බව ය.
- (ආ) ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ඒවායේ වෙනස් වීම් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීම, විවිධ ව්‍යාපාර ඒකකයන් අතර මූල්‍ය ප්‍රතිඵලය සංසන්දනය කිරීම සඳහා මග පාදයි.
- (ඉ) ගනුදෙනුවක නීතිමය ස්වරූපය සෑම අවස්ථාවක දී ම මූල්‍ය ප්‍රකාශනවල නිරූපණය කළ යුතු ය.

- (1) (ඉ) පමණි.
- (2) (ආ) පමණි.
- (3) (අ) සහ (ආ) පමණි.
- (4) (අ) සහ (ඉ) පමණි.
- (5) (අ), (ආ) සහ (ඉ) යන සියල්ල ම ය.

5. පහත ඒවායින් වත්කමක අත්‍යවශ්‍ය ගතිලක්ෂණයක් වන්නේ කුමක් ද?

- (1) සීමිත ප්‍රයෝජනවත් ජීවිත කාලයක් තිබීම
- (2) ස්පෘෂ්‍ය බව
- (3) අනාගත ගනුදෙනු සහ සිද්ධි කුලීන් පැන නැගීම
- (4) අනාගත ආර්ථික ප්‍රතිලාභ ගැබ්වී තිබීම
- (5) ආර්ථික ප්‍රතිලාභවල පාලනය සෑමවිට ම නෛතික හිමිකාරත්වය කුලීන් පැන නැගීම

6. ආයතනයකට එහි ගනුදෙනු හා සිද්ධීන් අනිකුත් පාර්ශ්වයන්ගෙන් ස්වාධීනව වාර්තා කිරීමට මග පාදන ගිණුම්කරණ සංකල්පය කුමක් ද?

- (1) අඛණ්ඩ පැවැත්ම
- (2) ඒකක
- (3) ගැළපුම්
- (4) ආරක්ෂණ
- (5) කාලවිච්ඡේද

7. ව්‍යාපාරයක බැංකු අයිරාව එහි අයිතිකරුවන්ගේ පෞද්ගලික අරමුදල්වලින් පියවා ඇත. මෙම ගනුදෙනුව ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීකරණයට කෙසේ බලපාන්නේ ද?

- (1) වත්කම් සහ ස්කන්ධය යන දෙක ම වැඩිවීම
- (2) වගකීම් වැඩිවීම සහ ස්කන්ධය අඩුවීම
- (3) වගකීම් අඩුවීම සහ ස්කන්ධය වැඩිවීම
- (4) වත්කම් සහ වගකීම් යන දෙක ම අඩුවීම
- (5) වත්කම් සහ ස්කන්ධය යන දෙක ම අඩුවීම

8. පහත තොරතුරු අමිල ව්‍යාපාරයට අදාළ වේ.

	2008.12.31 දිනට	2008.01.01 දිනට
	රු.	රු.
මුළු වත්කම්	750 000	500 000
මුළු වගකීම්	350 000	200 000

වර්ෂය තුළදී අයිතිකරුවන් සිදුකළ ගැනිලි රු. 40 000 කි.

2008.12.31 දිනට වත්කම්වල, ගනුදෙනුකරුවන්ට විකුණූ එහෙත් භාර නොදුන් රු. 50 000 ක පිරිවැය වූ භාණ්ඩ ඇතුළත් වේ.

2008.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා අමිල ව්‍යාපාරයේ ශුද්ධ ලාභය හෝ අලාභය වනුයේ

- (1) රු. 50 000 කි.
- (2) රු. 60 000 කි.
- (3) රු. 90 000 කි.
- (4) රු. 100 000 කි.
- (5) රු. 140 000 කි.

9. ද්විත්ව සටහන් ක්‍රමය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි ප්‍රකාශය කුමක් ද?

- (1) ද්විත්ව සටහන් ක්‍රමය ගිණුම්කරණ සම්කරණය සඳහා පදනම් සපයයි.
- (2) එය ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේ ක්‍රමය වේ.
- (3) එහි මූලික රීතිය වනුයේ සෑම හර සටහනකට ම ඊට අනුරූපී බැර සටහනක් තිබිය යුතු වීම ය.
- (4) එය ලෙජරයට පිටපත් කරන ගනුදෙනුවල අංක ගණිතමය නිවැරදිතාවය සහතික කිරීමට උපකාරී වේ.
- (5) එය සියලු ම ගනුදෙනු ලෙජරයේ නිවැරදිව වාර්තා වී ඇති බව තහවුරු කරයි.

10. පහත සඳහන් හේතු තුන නිසා, 2008.12.31 දිනට ආයතනයක මුදල් පොතේ ශේෂය එහි බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ නොවිය.

- (අ) ඉදිරිපත් නොකළ චෙක්පත්
- (ආ) උපලබ්ධි නොවූ චෙක්පත්
- (ඉ) අහරු වූ චෙක්පත්

2008 දෙසැම්බර් මාසය සඳහා වූ බැංකු සැසඳුම් ප්‍රකාශනයේ ඉහත සඳහන් කුමන අයිතමය/අයිතම ඇතුළත් වන්නේ ද?

- (1) (අ) පමණි.
- (2) (අ) සහ (ආ) පමණි.
- (3) (අ) සහ (ඉ) පමණි.
- (4) (ආ) සහ (ඉ) පමණි.
- (5) (අ), (ආ) සහ (ඉ) යන සියල්ල ම ය.

● පහත තොරතුරු යොදා ගනිමින් අංක 11 සහ 12 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ව්‍යාපාරයක් රු. 25 000 ක් වටිනා භාණ්ඩ ණයට විකුණා ඇත. අතතුරුව ගනුදෙනුකරුවන්ගෙන් මේ සඳහා රු. 22 500 ක් ලැබුණු අතර ඉතිරිය අයකර ගත නොහැකි විය.

11. ඉහත ගනුදෙනු වාර්තා කිරීම සඳහා අදාළ ප්‍රභව ලියකියවිලි වනුයේ

- (1) ඉන්වොයිසිය, ලදුපත සහ හරපතයි.
- (2) ඉන්වොයිසිය, ලදුපත සහ ජ'නල් වවුචරයයි.
- (3) ඉන්වොයිසිය, ලදුපත සහ බැරපතයි.
- (4) ඉන්වොයිසිය, ජ'නල් වවුචරය සහ හර සටහනයි.
- (5) ජ'නල් වවුචරය, ලදුපත සහ බැරපතයි.

12. ඉහත ගනුදෙනු වාර්තා කිරීමට අදාළ මූලික පොත් වනුයේ

- (1) විකුණුම් ජ'නලය, මුදල් පොත සහ ආපසු එවුම් ජ'නලයයි.
- (2) විකුණුම් ජ'නලය, මුදල් පොත සහ පොදු ජ'නලයයි.
- (3) විකුණුම් ජ'නලය, සහ මුදල් පොතයි.
- (4) විකුණුම් ජ'නලය සහ පොදු ජ'නලයයි.
- (5) පොදු ජ'නලය සහ මුදල් පොතයි.

13. පහත දී ඇත්තේ ආයතනයක් විසින් අත්පත් කරගත් යන්ත්‍රයකට අදාළ පිරිවැය අයිතම කිහිපයකි.

- (අ) යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා දරන ලද පිරිවැය
- (ආ) යන්ත්‍රය අපේක්ෂිත ස්ථානයට ගෙන ඒම සඳහා දරන ලද ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු
- (ඉ) යන්ත්‍රය මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කරන අතරතුර අමතර කොටස් සවිකිරීම සඳහා දරන ලද පිරිවැය
- (ඊ) යන්ත්‍රය සවිකිරීමට පෙර අදාළ ස්ථානය සකස් කිරීමට දරන ලද පිරිවැය

ඒවායින් කුමන පිරිවැය අයිතම යන්ත්‍රයේ පිරිවැය ලෙස ප්‍රාග්ධනික කළ යුතු වන්නේ ද?

- (1) (ආ), (ඉ) සහ (ඊ)
- (2) (අ), (ආ) සහ (ඊ)
- (3) (අ) සහ (ඉ)
- (4) (ආ) සහ (ඊ)
- (5) (අ), (ඉ) සහ (ඊ)

14. 2009.03.31 දිනට අමරදසනේ ව්‍යාපාරයේ ණයගැති පාලන ගිණුමේ ශේෂය රු 13 600 ක් වූ අතර එදිනට ණයගැති ලෙජරයෙන් උපුටාගත් ශේෂ ලැයිස්තුවේ එකතුව රු. 14 100 ක් විය. මෙම වෙනස ඇතිවීමට බලපා ඇත්තේ එක් දේශයකි. පහත සඳහන් ඒවායින් කුමක් වඩාත් උචිත ලෙස එම දේශය විස්තර කරන්නේ ද?

- (1) ණයගැති පාලන ගිණුමේ නිවැරදි ලෙස වාර්තා කර තිබූ රු. 500 ක දුන් වට්ටම් ණයගැති ලෙජරයේ වාර්තා කර නොතිබීම
- (2) දුන් වට්ටම් රු. 500 ක් ණයගැති ලෙජරයේ නිවැරදි ව වාර්තා කර ඇතත් එය ණයගැති පාලන ගිණුමේ වාර්තා කර නොතිබීම
- (3) රු. 1000 ක ණයගැති ශේෂයක් ණයගැති ලෙජර ශේෂ ලැයිස්තුවේ දෙවරක් වාර්තා වීම
- (4) ණයගැති ගිණුමක තිබූ රු. 500 ක බැර ශේෂයක් ණයගැති ශේෂ ලැයිස්තුවේ හර ශේෂයක් ලෙස ඇතුළත් කර තිබීම
- (5) රු. 1000 ක ණයගිම් ලෙජර ශේෂයක් ණයගැති ශේෂ ලැයිස්තුවට ඇතුළත් කර තිබීම

15. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 18 ට අනුව දේපල, පිරිසහ සහ උපකරණ සඳහා ක්ෂය වෙන්කිරීම සම්බන්ධයෙන් පහත ප්‍රකාශයන්ගෙන් කුමක් නිවැරදි ද?

- (1) ක්ෂයවීම් යනු වත්කමක පිරිවැය එහි ප්‍රයෝජනවත් ජීවිත කාලය පුරා බෙදාහැරීමයි.
- (2) වත්කමක ගැබ්වී ඇති අනාගත ආර්ථික ප්‍රතිලාභ කාලච්ඡේදයෙහි ක්ෂය ප්‍රමාණය නිර්ණය කරයි.
- (3) අනෙකුත් සාධක ස්ථාවර ව තිබියදී වත්කමක ප්‍රයෝජනවත් ජීවිත කාලය වෙනස්වීම කාලච්ඡේදයකදී අයකරනු ලබන ක්ෂය ප්‍රමාණය වෙනස්වීම කෙරෙහි බල නොපායි.
- (4) වත්කම්වල අවස්ථාවලට සහ නවත්වා ගැනීම මගින් ඒවා ක්ෂයකිරීමේ අවශ්‍යතාව ශුන්‍ය කරයි.
- (5) වත්කම් ක්ෂය කිරීමට යොදාගන්නා ක්‍රමය මගින් අනාගත ආර්ථික ප්‍රතිලාභ පරිභෝජනය කිරීමට අපේක්ෂා කරන රටාව පිළිබිඹු විය යුතු ය.

● පහත තොරතුරු යොදාගනිමින් අංක 16 සිට 20 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් :

	A (රු.)	B (රු.)		A (රු.)	B (රු.)
2008.04.01 ශේෂය ඉ/ගෙ	60 000	-	2008.04.01 ශේෂය ඉ/ගෙ	-	50 000
මුදල්	20 000	-	කුලී	-	60 000
විකුණුම් පිරිවැය ගිණුම	-	35 000	වේතන	100 000	120 000
ගැනීම් පොලී	5 000	-	ප්‍රාග්ධන පොලී	40 000	30 000
2009.03.31 ශේෂය ප/ගෙ	80 000	250 000	ලාභ කොටස්	25 000	25 000
	<u>165 000</u>	<u>285 000</u>		<u>165 000</u>	<u>285 000</u>

හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් :

	A (රු.)	B (රු.)		A (රු.)	B (රු.)
කීර්තිනාමය	30 000	-	2008.04.01 ශේෂය ඉ/ගෙ	1 000 000	750 000
2009.03.31 ශේෂය ප/ගෙ	970 000	1 030 000	මුදල්	-	250 000
	<u>1 000 000</u>	<u>1 030 000</u>	කීර්තිනාමය	-	30 000
				<u>1 000 000</u>	<u>1 030 000</u>

16. 2008.04.01 දිනට හවුල් ව්‍යාපාරයේ හිමිකම කුමක් ද?

- (1) රු. 1 000 000
- (2) රු. 1 700 000
- (3) රු. 1 740 000
- (4) රු. 1 750 000
- (5) රු. 1 800 000

17. 2009.03.31 න් අවසන් වූ වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරය ඉපයූ ලාභය කොපමණ ද?

- (1) රු. 50 000
- (2) රු. 280 000
- (3) රු. 335 000
- (4) රු. 340 000
- (5) රු. 400 000

18. හවුල් ගිණුමේ අවම වාර්ෂික ආදායමක් B ට සහතික වී ඇත්නම් සහ එය ලාභ විසර්ජනයේ දී ගළපා ඇත්නම් B ට සහතික වී ඇති අවම වාර්ෂික ආදායම කොපමණ ද?

- (1) රු. 25 000
- (2) රු. 150 000
- (3) රු. 175 000
- (4) රු. 210 000
- (5) රු. 235 000

19. B හේ ජංගම ගිණුමට හර කර ඇති රු. 35 000 වඩාත් උචිත ලෙස විස්තර කරනුයේ පහත සඳහන් කුමන ප්‍රකාශයෙන් ද?

- (1) භාණ්ඩ මිල දී ගැනීම සඳහා B විසින් හවුල් ව්‍යාපාරයෙන් ලබා ගන්නා ලද මුදල්
- (2) B විසින් සුපිරි වෙළඳ සැලකිත් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මිලදී ගත් භාණ්ඩ වෙනුවෙන් හවුල් ව්‍යාපාරය විසින් ගෙවන ලද මුදල
- (3) A විසින් හවුල් ව්‍යාපාරයෙන් ලබාගෙන B ට තෑගි කරන ලද භාණ්ඩවල පිරිවැය
- (4) B විසින් හවුල් ව්‍යාපාරයෙන් ලබා ගන්නා ලද භාණ්ඩවල පිරිවැය
- (5) හවුල් ව්‍යාපාරය වෙනුවෙන් B විසින් ඔහුගේ මුදලින් දරන ලද වියදමක්

20. A සහ B අතර ලාභ බෙදාගැනීමේ අනුපාතය 1:1 සිට පිළිවෙලින් 3:2 ලෙස වර්ෂය අගදී වෙනස් කිරීමට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූයේ නම්, හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය සම්බන්ධයෙන් නිවැරදි වනුයේ පහත සඳහන් කුමන ප්‍රකාශය ද?

- (1) හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 300 000 ක් ලෙස හවුල්කරුවන් එකඟ වී ඇත.
- (2) හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 30 000 ක් ලෙස හවුල්කරුවන් එකඟ වී ඇත.
- (3) රු. 30 000 ක වත්කමක් ලෙස වාර්තා කර තිබූ හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය වර්ෂය අවසානයේදී පොත්වලින් ඉවත් කර ඇත.
- (4) හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 30 000 ක වත්කමක් ලෙස හඳුනා ගැනීමට එකඟ වී ඇත.
- (5) හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 300 000 කින් පහත වැටී ඇත.

● ප්‍රශ්න අංක 21 සිට 30 තෙක් කෙටි පිළිතුරු සපයන්න.

21. ආයතනයක් රු. 1 500 ක විකුණුම් සිදු කර ඇති අතර එය වැරදීමකින් රු. 15 000 ක් ලෙස විකුණුම් ගිණුම සහ ණයගැති ගිණුම යන දෙකෙහි ම බැරට පිටපත් කර තිබුණි. මෙය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය අදාළ ජනල් සටහන් ලියන්න.

.....

.....

.....

22. සාමාන්‍ය විකුණුම්වලට අමතරව, විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත ආයතනයක් විසින් යටතේ ලද රු. 120 000 ක් පිරිවැය වූ හා රු. 160 000 ක් විකුණුම් මිල වූ භාණ්ඩ තොගයක් ණයට විකුණුම් ලෙස ගිණුම් ගත කර ඇත. වර්ෂයේ ලාභය රු. 100 000 ක් වූ අතර එය ගණනය කිරීමෙන් අනතුරුව, ඉහත භාණ්ඩවලින්  $\frac{1}{4}$  ක් ගිණුම් වර්ෂය අවසාන වන විට නොවිකිණී තිබූ බව හා ඒවා ආපසු එවීමේ කාලය ඉකුත් වී නොතිබූ බව හෙළිදරව් වී ඇත. වර්ෂයේ නිවැරදි ලාභය කොපමණ ද?

.....

23. පහත සඳහන් එක් එක් වාර්තා ගිණුම්කරණ ක්‍රියාවලියේ නිමවුමක් ද නැද්ද යන්න සඳහන් කරන්න.

වාර්තා	වේ/ගත
මූල්‍ය ප්‍රකාශන	.....
පිරිවැය විශ්ලේෂණ ප්‍රකාශනය	.....
මුදල් ප්‍රවාහ විශ්ලේෂණ ප්‍රකාශනය	.....
නිෂ්පාදිතයන් අනුව ලාභදයීත්වය පෙන්වුම් කරන වාර්තාව	.....

24. වත්කම් ප්‍රත්‍යාගණනය කිරීම තුළින් වඩාත් ආරක්ෂා කර දෙනු ලබන ගිණුම්කරණ තොරතුරුවල ගුණාත්මක ලක්ෂණය සඳහන් කරන්න.

25. ආයතනයක පහත සඳහන් ගනුදෙනු බාහිර පාරිසරික සාධකවල බලපෑම මත සිදු විය. එම එක් එක් ගනුදෙනුව ඇතිවීමට බලපෑ වඩාත් අදාළවන බාහිර පාරිසරික සාධකය සඳහන් කරන්න.

ගනුදෙනුව	බාහිර පාරිසරික සාධකය
සීසල් භාවිතය නිසා පරිසරයට සිදුවන අහිතකර බලපෑම් හේතුවෙන් රජය විසින් පනවන ලද බද්දක් වෙනුවෙන් ප්‍රතිපාදනය කිරීම	.....
ලෝක ආර්ථික අර්බුදය නිසා ව්‍යාපාර කටයුතු වල සිදු වූ සීමාකිරීම් හේතුවෙන් ඉවත් කරන ලද සේවකයන්ට වන්දි ගෙවීම	.....

26. සීමිත ශාන්ත පොදු සමාගම 2008.12.31 දිනට ගොඩනැගිලි රු. 700 000 කට ප්‍රත්‍යාගණනය කළ අතර එදිනට එහි ධාරණ අගය රු. 500 000 ක් ව පැවතුණි. ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය මත ඇති වූ රු. 120 000 ක ඌනතාවක් පසුගිය වසරේ දී ආදායම් ප්‍රකාශයට අයකර තිබුණි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 18 ට අනුව, 2008.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගොඩනැගිල්ලෙහි ප්‍රත්‍යාගණන අතිරික්තය/උණකොට්ඨාස කිරීමට අවශ්‍ය ජනල් සටහන ලියන්න.

27. 2009.03.31 දින රචි ව්‍යාපාරයේ ගබඩාවෙහි ඇති වූ ගින්නකින් තොගවලින් කොටසක් සම්පූර්ණයෙන් ම විනාශ විය. ඉතිරි වූ තොගයේ පිරිවැය රු. 50 000 ක් විය. පහත තොරතුරු ද සපයා ඇත.

- 2009 මාර්තු 01 වෙනි දින තොගයේ පිරිවැය රු. 300 000 ක් විය.
- 2009 මාර්තු මාසය තුළ දී සිදු වූ විකුණුම් රු. 150 000 ක් විය.
- විකුණුම් පිරිවැය මත දළ ලාභය 25% කි.
- මෙම කාලපරිච්ඡේදය තුළ දී කිසිදු මිල දී ගැනීමක් සිදුකර නොමැත.

විනාශ වූ තොගයේ පිරිවැය ගණනය කරන්න.

28. 2009 පෙබරවාරි සහ මාර්තු මාස සඳහා ආයතනයක සේවක අර්ථසාධක අරමුදල් (EPF) දායකත්වය පිළිබඳ විස්තර පහත දී ඇත.

සේවක අර්ථසාධක අරමුදල් දායකත්වය	පෙබරවාරි රු.	මාර්තු රු.
සේවාඥාප්ත	30 000	27 000
සේවාදායකයන්	20 000	18 000

යම් මාසයක සේවක අර්ථසාධක අරමුදල් දායකත්වය මත බැංකුව වෙත ප්‍රේෂණය කරනු ලබන්නේ ඊළඟ මාසයේ දී ය.

- (අ) 2009 පෙබරවාරි මාසය සඳහා ආයතනයේ සේවක අර්ථසාධක අරමුදල් වියදම කොපමණ ද? රු. ....
- (ආ) 2009.03.31 දිනට ආයතනය විසින් ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් දායකත්වය කොපමණ ද? රු. ....

● ප්‍රශ්න අංක 29 සහ 30 හි දී ඇති ප්‍රකාශවල හිස්තැන් පුරවන්න.

29. යම්කිසි ගිණුම් කාලපරිච්ඡේදයක් සඳහා ..... වාර්තා කරන ලාභය, ශේෂ පත්‍රයෙහි ..... යටතේ පෙන්විය යුතු ය.

30. ආයතනයක කටයුතුවලින් පරිසරයට සිදුවන බලපෑම වාර්ෂික වාර්තාවේ හෙළිදරව් කිරීම ..... ගිණුම්කරණයේ අරමුණක් වේ.

- පහත තොරතුරු යොදා ගනිමින් අංක 31 සහ 32 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

	රු.
නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍යවල පිරිවැය	20 000
සෘජු ශ්‍රම පිරිවැය	10 000
මුළු නිෂ්පාදන පිරිවැය	100 000
විකුණුම් හා බෙදහැරීම් වියදම්	23 000
ආරම්භක අමුද්‍රව්‍ය	5 000
අවසාන අමුද්‍රව්‍ය	2 000

31. මිල දී ගත් අමුද්‍රව්‍යවල පිරිවැය කොපමණ ද? රු. ....
32. නිෂ්පාදන පොදුකාර්ය කොපමණ ද? රු. ....
33. පහත සඳහන් එක් එක් ගිණුම් ශේෂ වර්ග කරනුයේ වත්කමක් ලෙස ද වගකීමක් ලෙස ද ගිණිකමක් ලෙස ද ආදායමක් ලෙස ද නැතහොත් වියදමක් ලෙස ද යන්න සඳහන් කරන්න.

- | ගිණුමේ නම               | වර්ගීකරණය |
|-------------------------|-----------|
| (1) ගැනුම්              | .....     |
| (2) බැංකුවේ ඇති මුදල්   | .....     |
| (3) කලින් ලද කොමිස්     | .....     |
| (4) විකුණුම් ආපසු එවුම් | .....     |

34. 2009.06.30 දිනෙන් අවසන් වර්ෂය ආවරණය වන පරිදි සමාගමක් විසින් 2008.07.01 දින රු. 60 000 ක රක්ෂණ වාරිකයක් ගෙවන ලදී.

- පහත දෑ ගණනය කරන්න :
- (අ) 2009 ජනවාරි මාසය සඳහා රක්ෂණ වියදම රු. ....
- (ආ) 2009.01.31 දිනට කලින් ගෙවූ රක්ෂණ රු. ....

35. පහත සඳහන් තොරතුරු භාවිත කරමින් 2009.03.31 දිනෙන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශයට අයකළ යුතු බොල් සහ අඩමාන ණය ශුද්ධ වටිනාකම ගණනය කරන්න.

	රු.
වර්ෂය තුළ දී ලියාහරින ලද බොල්ණය	24 000
අඩමාන ණය සඳහා වෙන්කිරීම් :	
2008.04.01 දිනට ශේෂය	40 000
2009.03.31 දිනට ශේෂය	50 000
පෙර වර්ෂයේ ලියාහරින ලද බොල්ණය නැවත ලැබීම්	14 000
බොල් හා අඩමාන ණය ශුද්ධ වටිනාකම	රු. ....

- ප්‍රශ්න අංක 36 සිට 40 තෙක් ප්‍රශ්නවල දී ඇති ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය බව සඳහන් කරන්න.

36. ඉඩුල්ලකරුවන් අතර ගිවිසුමක් තිබීම හවුල් ව්‍යාපාරයක් පැවතීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. (.....)
37. සුළු මුදල් අක්‍රීම් ක්‍රමය යටතේ ස්ථාවර මුදල් ප්‍රමාණයක් සෑම නිශ්චිත කාලයක් අවසානයේදී ම ප්‍රතිපූර්ණය කරයි. (.....)
38. ශේෂ පිරික්සුමක් තුලනයවීම, සියලු ම ගිණුම්කරණ වාර්තා නිවැරදිව පවත්වාගෙන ඇති බව සනාථ කරයි. (.....)
39. ව්‍යාපාරයක අයිතිකරුවන් විසින් සිදුකරන ලද ගැනිලි අදාළ ගිණුම් කාල පරිච්ඡේදයේ වියදමක් ලෙස සලකනු ලැබේ. (.....)
40. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී මුදල් පදනම යොදා ගනියි. (.....)

\* \*

සියලු ම හිමිකම් ඇවිරිණි  
முழுப் பதிப்புரிமையுடையது  
All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka  
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்  
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

33 S I

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2009 අගෝස්තු  
 கல்விப் பொதுத் தராதரப் பத்திர(உயர் தர)ப் பரீட்சை, 2009 ஓகஸ்ட்  
 General Certificate of Education (Adv. Level) Examination, August 2009

ගිණුම්කරණය I (II කොටස)  
 கணக்கீடு I (பகுதி II)  
 Accounting I (Part II)

- අයදුම්කරුවන්ට උපදෙස්:
- \* පළමුවන ප්‍රශ්නයට සහ තවත් ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සපයන්න.
  - \* සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු ලිවීම අලුත් කඩදසියකින් ආරම්භ කරන්න.
  - \* අදාළ පෙරවැඩ, පිළිතුරු පත්‍රය සමඟ අමුණන්න.

1. සම්-සමච ලාභ-අලාභ බෙදුම්කමින් අමල් හා විමල් ව්‍යාපාරයක නිරත වූහ. 2009.03.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පහත තොරතුරු අදාළ වේ.

	අමල් (රු.)	විමල් (රු.)
ප්‍රාග්ධන ගිණුම	600 000	500 000
ජංගම ගිණුම	250 000 (බැර)	100 000 (හර)

- (ii) 2008 අප්‍රේල් 1 දින විමල් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගිය අතර එදිනම 2/5 ක ලාභ කොටසක් සඳහා කමල් හවුල් ව්‍යාපාරයට ඇතුළත් කර ගන්නා ලදී. විමල්ගේ ඉවත්වීමේ දී හවුල් ව්‍යාපාරයෙන් ඔහුට හිමි විය යුතු මුදල රු. 500 000 ක් ලෙස එකඟ විය. විමල්ට හිමි මුදලින් කොටසක් පියවීමක් වශයෙන්, හවුල් ව්‍යාපාරය වෙනුවෙන් මුදලින් රු. 300 000 ක් කමල් විසින් විමල්ට ගෙවූ අතර එය කමල්ගේ ප්‍රාග්ධනයට දැනවීමක් ලෙස සලකනු ලැබේ. එයට අමතරව, හවුල් ව්‍යාපාරයේ තම ප්‍රාග්ධන කොටසට දැනවීමක් සඳහා කමල් රු. 200 000 ක් වටිනා කාර්යාල උපකරණ ද දැනුණු එන ලදී. විමල්ට හිමි ඉතිරි මුදල සමාන වාර්ෂික වාරික දෙකකින් ගෙවීමට එකඟ විය. මෙම මුදල මත උපවිත වන පොලිය අවසාන වාරිකය සමඟ ගෙවිය යුතුයි. පළමු වාරිකය 2009 මාර්තු 31 දින ගෙවන ලදී.
- (iii) 2008 අප්‍රේල් 01 දිනට වාරික කොට ඇති විමල්ගේ හිමිකම හා ඉහත එකඟ වූ රු. 500 000 ක මුදල අතර වෙනස හවුල් ව්‍යාපාරයේ කිරිකිනාමයෙන් විමල්ට හිමි කොටස ලෙස සැලකිය යුතුය. ගිණුම් පොත්වල කිරිකිනාම ගිණුමක් පවත්වා නොගන්නා අතර, කිරිකිනාමයට අදාළ සියලු ගැළපීම් හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් මගින් සිදු කරනු ලැබේ.
- (iv) නව හවුල් ගිවිසුමෙහි පහත සඳහන් ද ඇතුළත් විය.
- (a) අමල් හා කමල් පිළිවෙලින් 3:2 අනුපාතයට ලාභ හා අලාභ බෙදා ගත යුතුයි.
  - (b) කමල්ට රු. 10 000 ක මාසික වේතනයක් හිමි වේ.
  - (c) කිරිකිනාමය සඳහා ගැළපීම් කිරීමෙන් පසු ප්‍රාග්ධන ශේෂ මත 10% ක වාර්ෂික පොලියක් හවුල්කරුවන්ට හිමි වේ.
  - (d) හවුල්කරුවන් විසින් හවුල් ව්‍යාපාරයට ලබාදෙන අත්තිකාරම් හා ණය සඳහා 15% ක වාර්ෂික පොලියක් හිමි වේ.
  - (e) වත්කම් ප්‍රකාශණය කිරීමෙන් ඇතිවන ගැළපීම්, හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුළින් සිදු කළ යුතුයි.
- (v) මසකට රු. 10 000 ක කුලියක් ගෙවමින් හවුල් ව්‍යාපාරය විසින් ගබඩාව ලෙස භාවිත කරමින් තිබූ අමල්ට අයිති ගොඩනැගිල්ලක් ඔහුගේ ඉල්ලීම පරිදි 2008 දෙසැම්බර් 31 දින ඔහුට ආපසු භාරදෙන ලදී. රු. 12 000 ක මාසික කුලියක් මත ගබඩාව එදිනම වෙනත් ස්ථානයකට ගෙන යන ලදී. කුලියට ගන්නා ලද නව ස්ථානය සඳහා වර්ෂ දෙකකින් ආපසු ලබාදෙන තැන්පතුවක් වශයෙන් වර්ෂයක කුලියක් 2009 ජනවාරි 1 දින ගෙවන ලද අතර, මාසික කුලිය ගෙවනු ලබන්නේ ඊළඟ මාසයේ පළමු දිනයේ දී ය.
- (vi) 2009 මාර්තු 31 දින මෝටර් රථවාහන රු. 900 000 කට ප්‍රකාශණය කරන ලද අතර එමගින් රු. 100 000 ක ප්‍රකාශණය අතිරික්තයක් ජනනය විය. මෙම මෝටර් රථවාහන 2007.04.01 දින අත්පත් කර ගෙන තිබුණි.
- (vii) මෝටර් රථවාහන හා උපකරණ වර්ෂයකට 10% බැගින් පිරිවැය මත ක්ෂය කරනු ලැබේ.
- (viii) අමල් හා කමල් විසින් වර්ෂය තුළ දී සිදුකරන ලද ගැනිලි පිළිවෙලින් රු. 80 000 ක් හා රු. 60 000 ක් විය. අමල් රු. 8 000 ක් වටිනා භාණ්ඩ තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා හවුල් ව්‍යාපාරයෙන් ගෙන ගොස් තිබූ අතර එය වර්ෂයේ ලාභය ගණනය කිරීමේ දී ගළපා නොමැත. හවුල් ව්‍යාපාරයෙන් හවුල්කරුවන්ට ලැබිය යුතු සියලු හිමිවීම් ඔවුන්ට ලබාගත හැක්කේ ගැනිලි මගින් පමණි.
- (ix) අමල් 2008 සැප්තැම්බර් 30 දින, රු. 80 000 ක ණයක් හවුල් ව්‍යාපාරයට ලබා දෙන ලදී.

(x) 2009.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ සංක්ෂිප්ත ආදායම් ප්‍රකාශනය පහත දක්වේ.

	රු.
විකුණුම්	4 000 000
විකුණුම් පිරිවැය	(2 525 000)
දළ ලාභය	1 475 000
බෙදහැරීමේ පිරිවැය	(800 000)
පරිපාලන වියදම්	(500 000)
මූල්‍ය වියදම්	(1 000)
වර්ෂයේ ලාභය	<u>174 000</u>

(xi) මෝටර් රථවාහන හා කාර්යාල උපකරණ ක්ෂයවීම්, ගබඩා කුලී සහ පොලී, වර්ෂයේ ලාභය ගණනය කිරීමේ දී සැලකිල්ලට ගෙන නැත.

අවශ්‍යවන්නේ :

- (1) අවශ්‍ය ගැළපිලි ඇතුළත් කරමින් 2009 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය (ලාභ විස්තරයක් පෙන්වනු ලබන) කිරීම අවශ්‍ය නොවේ.
- (2) 2009 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්
- (3) 2009 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්
- (4) 2009 මාර්තු 31 දිනට හවුල් ව්‍යාපාරයේ ශේෂපත්‍ර උධාකයන්

(ලකුණු 20 යි)

2. තනි පුද්ගල ව්‍යාපාරයක් වූ මැතිව් ට්‍රේඩර්ස්හි 2009 ජනවාරි 01 දිනට ශේෂ පත්‍රය පහත දී ඇත.

2009.01.01 දිනට ශේෂ පත්‍රය

	රු.		රු.
හිමිකම්	55 000	තොග	50 000
බැංකු ණය	20 000	මුදල්	25 000
මුළු හිමිකම් හා වගකීම්	<u>75 000</u>	මුළු වත්කම්	<u>75 000</u>

2009 ජනවාරි මාසය තුළදී පහත ගනුදෙනු හා සිද්ධීන් සිදු විය.

දිනය	ගනුදෙනුව/සිද්ධිය
ජනවාරි 04	රු. 15 000 ක් පිරිවැය වූ භාණ්ඩ රු. 30 000 කට ණයට විකුණන ලදී.
ජනවාරි 08	මාසසක ණය කාලසීමාවකට යටත්ව රු. 10 000 ක භාණ්ඩ මිල දී ගන්නා ලදී.
ජනවාරි 12	2009.01.04 දින අලෙවි කළ රු. 5 000 ක් විකුණුම් මිල වූ භාණ්ඩ ගනුදෙනුකරුවන් විසින් ආපසු එවන ලදී.
ජනවාරි 16	රු. 20 000 ක පිරිවැය වූ භාණ්ඩ රු. 35 000 කට අත්පිට මුදලට විකුණන ලදී.
ජනවාරි 18	රු. 12 000 ක් වූ ජනවාරි මාසයේ සේවක වැටුප් ගෙවන ලදී.
ජනවාරි 25	රු. 200 ක පොලියක් ද ඇතුළු ව මාසය සඳහා වූ රු. 800 ක ණය වාරිකය ගෙවන ලදී.
ජනවාරි 31	රු. 4 000 ක් පිරිවැය වූ භාණ්ඩ, කොගෙවිලින් ලියා හරින ලදී.

අවශ්‍යවන්නේ :

- (1) පහත දී ඇති ආකෘතිය යොදාගනිමින්, මෙම ගනුදෙනුවලින් ගිණුම්කරණ සම්කරණයට ඇති බලපෑම වටිනාකම් සහිත ව වැඩිවීමක් සඳහා (+) ලකුණ ද අඩුවීමක් සඳහා (-) ලකුණ ද යොදා පෙන්වන්න.

දිනය	වත්කම්			වගකීම්		හිමිකම (රු.)
	තොග (රු.)	මුදල් (රු.)	ණයගැහිණියේ (රු.)	බැංකු ණය (රු.)	ණයගිණිණියේ (රු.)	
ජනවාරි 04						

(2) 2009.01.31 දිනට මැතිව් ට්‍රේඩර්ස්හි ශේෂ පත්‍රය

(ලකුණු 10 යි)

3. (අ) 2009.01.01 දිනට ගජබා ව්‍යවසායයේ ප්‍රාග්ධන ශේෂය හැර පහත ශේෂ ගිණුම් පොත්පත්වලින් උපුටා ගන්නා ලදී.

	රු.
ණයගිණියෝ	15 000
විකුණුම්	85 000
ගැනුම්	40 000
ණයගැහියෝ	35 000
මුදල්	50 000
ජංගම නොවන වත්කම්	180 000
ගෙවිය යුතු එකතුකළ අගය මත බදු (VAT)	5 000

2009 ජනවාරි මාසය තුළ දී පහත ගනුදෙනු සිදුවිය.

දිනය	ගනුදෙනුව
ජනවාරි 03	ණයගැහියන්ගෙන් රු. 30 000 ක මුදල් එකතු කරන ලදී.
ජනවාරි 05	අත්පිට මුදලට රු. 10 000 ක ලිපිද්‍රව්‍ය මිලදී ගන්නා ලදී.
ජනවාරි 11	10% ක VAT ඇතුළු ව රු. 33 000 ණයට ගැනුම් සිදුකරන ලදී.
ජනවාරි 15	10% ක VAT ඇතුළු ව රු. 8 800 ක භාණ්ඩ ආපසු යවන ලදී.
ජනවාරි 19	සීමිත අල්විස් සමාගමින් රු. 55 000 ක උපකරණ ණයට මිල දී ගන්නා ලදී.
ජනවාරි 22	10% ක VAT ඇතුළු ව රු. 88 000 ක භාණ්ඩ ණයට විකුණන ලදී.
ජනවාරි 31	දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රු. 5 000 ක VAT ගෙවන ලදී.

අවශ්‍යවන්නේ:

2009.01.31 දිනට ගජබා ව්‍යවසායයේ ශේෂ පිරික්සුම

(ලකුණු 05 යි.)

(ආ) ව්‍යාපාරයක් විසින් 2008.12.31 දිනෙන් අවසන් වර්ෂය තුළ දී සිදු කරන ලද ගනුදෙනු හා සිද්ධීන් කිහිපයක් පහත දී ඇත.

ගනුදෙනු අංකය	දිනය	ගනුදෙනුව/ සිද්ධිය
(1)	2008.01.01	ව්‍යාපාරයට අයත් ගොඩනැගිල්ලක් නවීකරණය සඳහා රු. 400 000 ක් වැයකරන ලදී. මෙම නවීකරණය හේතුවෙන් ගොඩනැගිල්ලේ ප්‍රයෝජනවත් ජීවිත කාලය වර්ෂ 8 කින් වැඩි වේ යැයි අපේක්ෂා කෙරේ. මෙම ගොඩනැගිල්ල 2000.01.01 දින රු. 800 000 කට අත්පත් කරගෙන තිබූ අතර, එදින ම එහි ප්‍රයෝජනවත් ජීවිත කාලය වර්ෂ 40 ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණි.
(2)	2008.01.04	රු. 1 000 000 ක ඉඩමක් අත්පිට මුදලට ගන්නා ලදී.
(3)	2008.06.30	2008.01.01 දිනට ධාරණ අගය රු. 60 000 ක් වූ උපකරණයක් රු. 50 000 කට ඉවත් කරන ලදී. මෙම උපකරණයේ පිරිවැය රු. 100 000 ක් වූ අතර ඒ සඳහා 2008.01.01 සිට 2008.06.30 දක්වා කාලය සඳහා අදාළ ක්ෂය ප්‍රමාණය රු. 10 000 කි.
(4)	2008.07.01	රු. 350 000 ක කාර්යාල ලී බඩු මිලට ගන්නා ලදී. මෙම වත්කමේ අපේක්ෂිත ජීවිත කාලය අවුරුදු 6 ක් වන අතර සුන්බුන් අගය රු. 50 000 කි. සරලමාර්ග ක්‍රමය යටතේ ක්ෂයවීම් කරනු ලැබේ.
(5)	2008.12.31	2008.04.01 දින මිලට ගත් ඉඩම රු. 1 150 000 කට ප්‍රකාශණනය කරන ලදී.

අවශ්‍යවන්නේ:

- (1) ගනුදෙනු අංක (1) ට අදාළ ව 2008.12.31 ට ගොඩනැගිල්ලේ ධාරණ අගය
- (2) ගනුදෙනු අංක (2) හා (5) වාර්තා කිරීමට මුදල් ද ඇතුළු ව ජනල සටහන්
- (3) ගනුදෙනු අංක (3) ට අදාළ ව උපකරණ ඉවත් කිරීමේ ගිණුම
- (4) ගනුදෙනු අංක (4) ට අදාළ ව 2008.12.31 න් අවසන් වර්ෂයේ කාර්යාල ලී බඩු ක්ෂය

(ලකුණු 05 යි.)  
(මුළු ලකුණු 10 යි.)

4. (අ) අමල් සහ සමාගමේ 2009.03.31 දිනට ශේෂ-පිරික්සුම් කුලනය නොවී ය. පසුව කරන ලද පරීක්ෂණයකින් පහත වැරදි හා මඟහැරීම් හෙළිදරව් කර ගන්නා ලදී.

- (i) රු. 20 000 කට මිල දී ගෙන තිබූ ලිපිපුවා රු. 200 000 ක් ලෙස කාර්යාල උපකරණ ගිණුමට පිටපත් කර තිබුණි. කෙසේ නමුත් මෙය මුදල් පොතේ කිසිපරිදි වාර්තා කර ඇත. මෙම රු. 200 000 මත, 2009.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රු. 40 000 ක ක්ෂය ප්‍රතිපාදනය කර ඇත.
- (ii) පිළිවෙළින් රු. 45 000 ක් සහ රු. 30 000 ක් වූ සේවා හා සේවක දෙපාර්ශවයේ ම සේවක අර්ථසාධක අරමුදල් (EPF) දායකත්ව සේවක අර්ථසාධක අරමුදල් වියදම් ගිණුමට පිටපත් කර ඇත. මෙම වටිනාකම් ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ගිණුමට පිටපත් කර ඇත. සේවකයින්ට ගෙවූ ශුද්ධ වැටුප, වේතන වියදම් ගිණුමට පිටපත් කර තිබුණි.
- (iii) රු. 50 000 ක් වූ මාර්තු මාසයේ හරවා එවූ විකුණුම් ආපසු එවූම් ගිණුමට පමණක් පිටපත් කර ඇත. වර්ෂය අග ණයගැති ශේෂය මත සමාගම දැනටමත් අඩමාන ණය සඳහා 10% ක වෙන්කිරීමක් සිදු කර ඇත.
- (iv) වර්ෂය තුළ දී ණයහිමියන්ගෙන් ලද වට්ටම් වූ රු. 30 000 ක් ණයහිමි පාලන ගිණුමට හර කර ඇති අතර විකුණුම් ගිණුමට බැර කර ඇත.

අවශ්‍යවන්නේ :

- (1) මෙම වැරදි හා මඟහැරීම් නිවැරදි කිරීමට අවශ්‍ය ජනල් සටහන්
- (2) මෙම වැරදි හා මඟහැරීම් නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත ගිණුමේ ශේෂය (ලකුණු 05 යි)

(ආ) සඳුන් සමාගම පොදු ලෙජරයේ ණයගැතිකරුන් සඳහා පාලන ගිණුමක් පවත්වා ගනී. 2009 මාර්තු 01 දිනට ණයගැති උප ලෙජරයේ පහත ශේෂයන් තිබුණි. එදිනට පාලන ගිණුමේ ශේෂය ණයගැති උප ලෙජරයේ ශේෂවල එකතුවට සමාන විය.

	රු.
මලින්ද	40 000
මිලින්ද	30 000
ලහිරු	20 000
ගාමිණි	(5 000)
	85 000

2009 මාර්තු මාසය තුළ දී ණයගැතියන්ට අදාළ ව සිදු වූ ගනුදෙනුවල විස්තර පහත දී ඇත.

ණයගැතියා	විකුණුම්		උද මුදල්		උත් වට්ටම්		ආපසු එවුම්	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
මලින්ද	70 000	100 000	-	-	-	-	-	
මිලින්ද	80 000	60 000	2 000	2 000	3 000	5 000	-	
ලහිරු	20 000	30 000	2 000	-	-	-	-	
ගාමිණි	15 000	10 000	-	-	-	-	-	
රුවන්	15 000	15 000	-	-	5 000	-	-	
	200 000	215 000	4 000	-	13 000	-	-	

අතිරේක තොරතුරු :

- (i) මිලින්දට සිදු කළ රු. 20 000 විකුණුම් වැරදිමකින්, ඉහත පෙන්වන මලින්දගේ විකුණුම් වටිනාකමෙහි ඇතුළත් කර ඇත.
- (ii) 2009 මාර්තු 31 දිනට ඇති ලහිරුගේ ශේෂය අයකර ගත නොහැකි වූ අතර එය ලියා හරින ලදී.
- (iii) 2008 දෙසැම්බර් මාසයේ දී ශේෂය ලියාහරින ලද ණයගැතියකුගෙන් රු. 10 000 ක්, 2009 මාර්තු මාසය තුළ දී ලැබුණි.
- (iv) සෑම මාසයක් අවසානයේදී ම ණයගැති ශේෂය මත 5% ක් වන සේ බොල් හා අඩමාන ණය ගිණුමේ ශේෂය ගැලපීමට සමාගමේ ප්‍රතිපත්තිය වේ.

අවශ්‍යවන්නේ :

- (1) 2009 මාර්තු මාසය සඳහා ණයගැති පාලන ගිණුම
- (2) 2009.03.31 දිනට ණයගැති ලෙජර ශේෂ ලේඛනය
- (3) 2009 මාර්තු මාසය සඳහා බොල් හා අඩමාන ණය ගිණුම (ලකුණු 05 යි)

(මුළු ලකුණු 10 යි)

5. පහත තොරතුරු සීමිත කිසර සමාගමට අදාළ වේ.

(i) 2009 ජූනි මාසය සඳහා වූ බැංකු සැසඳුම් ප්‍රකාශනයේ ඇතුළත් අයිතම :

නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් :		ආදායකයා	වටිනාකම (රු.)
චෙක්පත් අංකය			
100100		සාලිය	2 000
100110		සුනිමල්	5 000
තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් :			
චෙක්පත් අංකය		ලැබුණේ	වටිනාකම (රු.)
456371		සරත්ගෙන්	2 000
900200		සුනිල්ගෙන්	6 000

(ii) 2009 ජූලි මාසය සඳහා ව්‍යාපාරයේ බැංකු ගිණුම :

දිනය	විස්තරය	හර (රු.)	දිනය	විස්තරය	බැර (රු.)
07.01	ශේෂය ඉ/ගෙ	3 000	07.06	තිලක් (චෙක්පත් අංක 100120)	800
07.02	නිමල් (චෙක්පත් අංක 124500)	5 000	07.20	සාලිය (චෙක්පත් අංක 100121)	3 000
07.04	ලාල් (චෙක්පත් අංක 840222)	1 000	07.30	සිල්වා (චෙක්පත් අංක 100122)	200
07.08	ඇලන් (චෙක්පත් අංක 750200)	1 200	07.30	සනත් (චෙක්පත් අංක 100125)	2 000
07.12	සරත් (චෙක්පත් අංක 500500)	1 800	07.31	රක්ෂණ වාරිකය	5 000
07.12	මුදල්	5 000			
07.20	රාජන් (චෙක්පත් අංක 123456)	10 000	07.31	ශේෂය ඉ/ගෙ	16 000
		27 000			27 000

(iii) 2009 ජූලි මාසය සඳහා වූ බැංකු ප්‍රකාශනයේ උධානයන් පහත පරිදි විය.

දිනය	විස්තරය	හර (රු.)	බැර (රු.)	ශේෂය (රු.)
07.01	ශේෂය ඉ/ගෙ	-	-	2 000
07.02	චෙක්පත් (124500)	-	5 000	7 000
07.03	100110	5 000	-	2 000
07.04	චෙක්පත් (900200)	-	6 000	8 000
07.06	චෙක්පත් (840222)	-	1 000	9 000
07.06	අගරු (840222)	1 000	-	8 000
07.08	චෙක්පත් (750200)	-	1 200	9 200
07.10	100120	800	-	8 400
07.22	100121	3 000	-	5 400
07.30	මුදල් තැන්පතු	-	5 000	10 400
07.31	ඉතුරුම් ගිණුමෙන් මාරු කිරීම	-	10 000	20 400
07.31	ස්ථාවර නියෝග (රක්ෂණ වාරික)	5 000	-	15 400
07.31	බැංකු ගාස්තු	400	-	15 000

(iv) ලද දිනයේ සිට දින දෙකක් ඇතුළත පියවූ චෙක්පත් බැංකුවේ තැන්පත් කිරීම ව්‍යාපාරික ප්‍රතිපත්තිය වේ. කෙසේ නමුත්, රාජන්ගෙන් ලද අංක 123456 දරන රු. 10 000 ක් වූ චෙක්පත මනුෂ්‍ය ඉල්ලීම පරිදි බැංකුවේ තැන්පත් කර නොමැත.

අවශ්‍යවන්නේ :

- 2009.07.31 දිනට කිසර සමාගමේ ශේෂ පත්‍රයේ දක්විය යුතු බැංකුවේ ඇති මුදල් ශේෂය
- 2009.07.31 දිනට පහත ද වෙන් වෙන් ව ලැයිස්තු ගත කරන්න.

- නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත්
- තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්

(ලකුණු 10 යි)

58870

6. (අ) නාදන් ට්‍රේඩර්ස්හි ගිණුම් පොත්පත්වලින් පහත තොරතුරු උපුටාගෙන ඇත.

(i) වත්කම් හා වගකීම් ශේෂ කිහිපයක් :

	2009.03.31 දිනට (රු.)	2008.03.31 දිනට (රු.)
කලින් ගෙවූ වියදම්	14 000	10 000
උපචිත වියදම්	30 000	60 000
තොග	110 000	240 000
ලියා අඩු කළ අගයට උපකරණ	164 000	140 000
ණයහිමියෝ	520 000	440 000

(ii) 2009.03.31 දිනෙන් අවසන් වන ගිණුම් වර්ෂය තුළදී සිදු වූ මුදල් ලැබීම් හා ගෙවීම් :

	(රු.)
ණයගැතියන්ගෙන් එකතුකිරීම් (2.5%ක වට්ටම් අඩු කිරීමෙන් පසු)	975 000
2008 ඔක්තෝබර් 01 දින ගෘහ භාණ්ඩ අත්පත් කර ගැනීම සඳහා ගෙවීම්	40 000
වියදම්	150 000
ණයහිමියන්ව ගෙවීම් (2% ක වට්ටම් අඩු කිරීමෙන් පසු)	588 000

(iii) විකුණුම් මත දළ ලාභ අනුපාතය 20% කි.

(iv) සියලු ගැනුම් ණය පදනම මත සිදුකරයි.

(v) තොගවලින් රු. 10 000 ක් වටිනා භාණ්ඩ අයිතිකරු විසින් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගෙන ගොස් තිබුණි.

අවශ්‍යවන්නේ :

2009.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නාදන් ට්‍රේඩර්ස්හි ආදායම් ප්‍රකාශනය

(ලකුණු 05 යි)

(ආ) 2009 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ නොලබන ව්‍යාපාරයක් වූ සංගමයක පොත්වලින් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

(i) මෙම සංගමයේ ප්‍රධාන ආදායම් මාර්ගය වනුයේ සාමාජික මුදල් ය.

(ii) එක් අයකුගේ වාර්ෂික සාමාජික මුදල රු. 500 කි.

(iii) 2008.04.01 දිනට හිඟ හිටි හා කලින් ලද සාමාජික මුදල් පිළිවෙළින් රු. 6 000 ක් සහ රු. 3 000 ක් විය.

(iv) වර්තමාන වර්ෂය සඳහා සාමාජිකයින් 540 දෙනකු සාමාජික මුදල් ගෙවන ලදී. මෙයට අමතර ව සාමාජිකයින් 10 දෙනකු පසුගිය වර්ෂයේ හිඟ මුදල් ගෙවූ අතර, වර්තමාන වර්ෂය ආරම්භයේ දී සාමාජිකයින් දෙදෙනකු පසුගිය වර්ෂයේ හිඟ මුදල් නොගෙවා ම සංගමය තුර ගොස් තිබුණි.

(v) සාමාජිකයින් 5 දෙනකු ඊළඟ වර්ෂය සඳහා ද සාමාජික මුදල් ගෙවන ලදී.

(vi) ලිපි ලේඛනවලට අනුව 2009 මාර්තු 31 දිනට සිටි සාමාජිකයින් සංඛ්‍යාව 550 කි. සාමාජිකයකු සංගමයට ඇතුළත් වන වර්ෂයේ දී, සම්පූර්ණ වර්ෂයක සාමාජික මුදල එම වර්ෂයේ ආදායම ලෙස සලකනු ලැබේ.

අවශ්‍යවන්නේ :

2009.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සංගමයේ

(1) සාමාජික මුදල් ගිණුම

(2) හිඟ හිටි සාමාජික මුදල් ගිණුම

(3) කලින් ලද සාමාජික මුදල් ගිණුම

(ලකුණු 05 යි)

(මුළු ලකුණු 10 යි)

\*\*\*